



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2151/44 - 2019 නොවැම්බර මස 28 වැනි බුහස්ථානයේ - 2019.11.28

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය

#### රජයේ තීවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඳු පනත

5 වැනි වගන්තිය යටතේ නියමය

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඳු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරි ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම.

(i) 2019 සැප්තැම්බර මස 30 දිනැති අංක 2143/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛනය මගින් දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ දිරිපිටි අංක 03.02 සහ 03.03 යටතට වැවතෙන මාල (සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.54 යටතට වැවතෙන මැකරල් මුද්‍රාන් හැර) ආනයනය සඳහා අදාළ වන 10% හෝ කිලෝග්‍රෑමයකට රු. 100ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධීදෙන් කිලෝග්‍රෑමයකට රු. 25ක් අයකරගෙන ඉතිරි වටිනාකම ද

සහ

(ii) 2019 ජූලි මස 18 දිනැති අංක 2132/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛනය මගින් දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ අංක 0904.21.10 යටතට වැවතෙන මිරිපිටි (වියලි, කුඩා නොකළ භා නොඳු ඇතුළු) ආනයනය සඳහා අදාළ වන කිලෝග්‍රෑමයකට රු. 25ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධීදෙන් කිලෝග්‍රෑමයකට රු. 20ක් ද, අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.

මෙම නියමය අනුව මාල (සංයෝජිත වර්ගීකරණ දිරිපිටි අංක 03.02 සහ 03.03 යටතට වැවතෙන මාල, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.54 යටතට වැවතෙන මැකරල් මුද්‍රාන් හැර) ආනයනය සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධී කිලෝග්‍රෑමයකට රු. 25ක් ලෙස සහ මිරිපිටි (සංයෝජිත වර්ගීකරණ අංක 0904.21.10 යටතට වැවතෙන වියලි, කුඩා නොකළ භා නොඳු ඇතුළු) ආනයනය මත කිලෝග්‍රෑමයකට රු. 5ක් ද, 2019 නොවැම්බර මස 29 වැනි දින සිට ආරම්භ වන මාස දෙකක කාල සිමාවක් තුළදී අයකර ගත යුතුය.

මහින්ද රාජපක්ෂ,  
මූදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය.

2019ක් වු නොවැම්බර මස 28 වැනි දින,  
කොළඹ 01,  
මූදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ දී ය.

